



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

සිප්පිම්/බි/අයිටිපි/1/එස්පී/2025
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2026 ජූලි 10 දින

සභාපති

ඉන්ඩිපෙන්ඩන්ට් ටේලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ්

ඉන්ඩිපෙන්ඩන්ට් ටේලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ්හි 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඉන්ඩිපෙන්ඩන්ට් ටේලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ්හි 2025 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2025 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

(අ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 07 හි 31 සිට 42 දක්වා වන ඡේද ප්‍රකාරව සමාගම් විසින් මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති මූල්‍ය උපකරණයන්හි අවදානම් විශ්ලේෂණය කර මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.



- (ආ) පූර්ව වර්ෂයන්ට අදාළ ටොරින්ටන් බදු ඉඩම සඳහා වැඩිපුර සටහන් කරන ලද ගෙවිය යුතු කුලී වියදම් රු.5,837,667 ක් හා යටියන්තොට බදු ඉඩම සඳහා අඩුවෙන් සටහන් කර තිබූ රු.2,732,400 ක ගෙවිය යුතු බදු කුලී නිවැරදි කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 08 හි 42 ඡේදයට පටහැනිව, සමාලෝචිත වර්ෂයේ වියදම් ගිණුමට ගැලපීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය රු.3,105,267 කින් හා රඳවාගත් ඉපයීම් එම වටිනාකමින් අවතක්සේරු වී තිබුණි.
- (ඇ) අයකරගැනීමේ ඉහළ අවදානමක් පවතින ස්වාධීන රුපවාහිනී සේවයේ මුළු වාණිජ ණයගැති වටිනාකමින් වර්ෂ 05 ඉක්මවූ වාණිජ ණයගැති ශේෂ එකතුව රු.219,243,111 ක් හා 2014 වර්ෂයේ සිට 2024 දක්වා වූ රු.21,063,982 ක් වටිනා ප්‍රතිවෙළඳ ණයගැතියන් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 09 හි 5.5.13 සිට 5.5.16 දක්වා වන ඡේද ප්‍රකාරව අපේක්ෂිත ණය අලාභ(Expected Credit Loss) ක්‍රමය මත මූල්‍ය වත්කමක ණය අවදානම හඳුනාගෙන හානිකරණ අලාභ ගැලපීම් කර නොතිබුණි.
- (ඈ) මූල්‍ය ප්‍රකාශනයන්හි විස්තරාත්මක සටහන් 2.9 යටතේ දක්වා ඇති මූල්‍ය වත්කම් වර්ගීකරණය 2018 වර්ෂයේ බලාත්මක වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 09 අනුව සිදු කළ යුතු වුවද සමාගම විසින් පෙර බලාත්මකව තිබූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 39 අනුව සිදු කර තිබුණි.
- (ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 12 හි 79 හා 80 ඡේද ප්‍රකාරව, ආදායම් බදු වියදම තුළ ඇතුළත් වියදම් සංරචක මූල්‍ය ප්‍රකාශන වල වෙන වෙනම හෙළිදරව් කළ යුතු වුවද එසේ සිදු කර නොතිබුණි. තවද, 81 (ඇ) ඡේදයට පටහැනිව ගිණුම්කරණ ලාභය හා බදු වියදම අතර සංසන්දනාත්මක විස්තරයක් සමාගම විසින් මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.
- (ඊ) සමාලෝචිත වර්ෂයේ ස්වාධීන රුපවාහිනී සේවයේ ගුවන් කාල ආදායම ගණනය කිරීමේ දී රු.10,162,389 ක බැරපත් (Credit Notes) නොගැලපීම හේතුවෙන් ගුවන් කාල ආදායම සහ වාණිජ ණයගැති ශේෂය එම වටිනාකමින් අධිතක්සේරු වී තිබුණි.
- (උ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 15 හි 119 හා 124 ඡේදයන් ප්‍රකාරව ගණුදෙනුකරුවන් සමඟ ඇතිකරගන්නා වූ ගිවිසුම් මත හට ගන්නා අයභාරය සම්බන්ධ කාර්යසාධන බැඳීම් කවරේද යන්නත්, 125 ඡේදය ප්‍රකාරව කාර්යසාධන බැඳීම් සම්පූර්ණ කිරීම, ඒ මත අයභාරය හඳුනාගැනීම හා වැදගත් විනිශ්චයන්ට අදාළ හෙළිදරව් කිරීම් සිදු කළ යුතු වුවද මූල්‍ය ප්‍රකාශන වල අදාළ හෙළිදරව් කිරීම් සිදු කර නොතිබුණි.
- (ඌ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 21 හි 28 වැනි ඡේදය ප්‍රකාරව විදේශ මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් ඇති වන විදේශ විනිමය හුවමාරු ලාභ හෝ පාඩු සඳහා වර්ෂයේ ලාභයට ගැලපීම් කළයුතු වුවද, ස්වාධීන රුපවාහිනී සේවය විදේශීය රුපවාහිනී ආයතනයක් සමඟ සිදු කළ ගණුදෙනු පියවීමේදී, 2022 හා 2023 වර්ෂ සඳහා පිළිවෙලින් රු.3,338,739 ක් හා රු.2,662,704 ක විදේශ විනිමය හුවමාරු ලාභ එම වර්ෂ වලදී ආදායමක් ලෙස හඳුනානොගෙන සමාලෝචිත වර්ෂයේ ණයහිමියන් තුළ ඇතුළත් කර තිබීම හේතුවෙන් රඳවාගත් ඉපයීම් රු.6,001,443 කින් අවතක්සේරු වී ණය හිමියන් අධිතක්සේරු වී තිබුණි.



- (එ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 21 හි 23 (අ) ඡේදය ප්‍රකාරව, වසන්තම් රූපවාහිනී නාලිකාව සඳහා 2019 වර්ෂයේ සිට විදේශ මුදලින් මිල දී ගන්නා ලද විදේශීය ටෙලිනාට්‍ය 04 ක විකාශය වූ කතාංග සඳහා ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් 377,000 ක් ඒ ඒ වර්ෂ අවසානයේදී පැවති විනිමය අනුපාතය (Spot Exchange Rate) අනුව මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් රඳවාගත් ඉපයුම් රු.17,085,640ක වටිනාකමින් හා වර්ෂයේ ලාභය රු.4,136,934 කින් අධිතක්සේරු වී තිබූ අතර සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට උපරිත ගිණුම් ශේෂය රු.21,222,574 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඒ) සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා තාක්ෂණික උපකරණ බහුලව භාවිතය හා ඒ තුළ සිදුවන නිරන්තර යල්පැනීම් හේතුවෙන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 36 හි 09 ඡේදය ප්‍රකාරව සෑම වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසානයේම වත්කම් හානිකරණය පිළිබඳ පරීක්ෂාවක් සිදු කළ යුතු වුවත් සමාගම විසින් වත්කම් හානිකරණ තක්සේරුවක් සිදු කර හානිකරණ අලාභ ගිණුම් වලට හඳුනාගෙන නොතිබුණි.
- (ඔ) ඉකුත් වර්ෂයේ රු.10,793,461ක ප්‍රති වෙළඳ ණයගැති වටිනාකමක් වාණිජ ණයගැති ශේෂය තුළ ඇතුළත් වී තිබුණි. එම ප්‍රතිවෙළඳ ණයගැති වටිනාකම හා ඊට අදාළ ප්‍රතිවෙළඳ ණයහිමි වටිනාකම පියවීමේ දී, එම ගිණුම වෙනුවට වාණිජ ණයහිමි ගිණුම හර කර වාණිජ ණයගැති ගිණුම බැර කර තිබුණි. එම හේතුවෙන්, සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට එම වටිනාකමින් ප්‍රතිවෙළඳ ණයහිමි ශේෂය අධි තක්සේරු වී හා වාණිජ ණයහිමි වටිනාකම අවතක්සේරු වී තිබුණි.
- (ඕ) සමාගම විසින් කල් බදු ක්‍රමය යටතේ අත්පත් කරගෙන ඇති බදු ඉඩම් සඳහා, තක්සේරු වාර්තා වලට අනුව, සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට හිඟ බදු කුලී වටිනාකම රු.52,836,550 ක් වුවද සමාගම විසින් ගෙවිය යුතු කුලී වියදම් වශයෙන් රු.65,285,883 ක් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි. මේ හේතුවෙන් ගෙවිය යුතු කුලී වියදම් රු.12,449,333 ක වටිනාකමකින් අධිතක්සේරු වී එම වටිනාකමින් මූල්‍ය ප්‍රකාශනයන්හි වගකීම් වැඩියෙන් ද රඳවාගත් ඉපයීම් අඩුවෙන් ද නිරූපණය වී තිබුණි.
- (ක) ඉකුත් වර්ෂය අවසානයේ ලැබිය යුතු පොලී ආදායම තුළ ස්ථාවර තැන්පතු සඳහා මුදලින් ලද පොලී ආදායම් සාවද්‍ය ලෙස හඳුනාගැනීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයට අදාළ ආයෝජන මත පොලී ආදායම රු. 34,014,372 ක් විය යුතු වුවද මූල්‍ය ප්‍රකාශනයන්හි එය රු.30,546,925 ක් වශයෙන් දක්වා තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය රු.3,461,994 කින් අවතක්සේරු වී තිබුණි.
- (ග) 2022 - 2024 වර්ෂයන්ට අදාළ වටිනාකම රු. 2,325,673ක් වූ කලාකරුවන් වෙත ගෙවිය යුතු ගෙවීම්, අවලංගු කළ චෙක්පත්හි ඇතුළත් කර තිබුණි. එම අවලංගු කළ චෙක්පත් අභ්‍යන්තරව නිරාකරණය කරගැනීමට හා විස්තරාත්මක වාර්තාවක් මිළග කමිටුවට ඉදිරිපත් කරන ලෙස විගණන කමිටුව උපදෙස් ලබා දී තිබියදී ඉන් රු.1,668,725ක් ප්‍රචර්ථන වර්ෂයේ වියදම් ගිණුම් 16කට බැර කර තිබුණි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ වියදම රු.1,668,725 කින් අවතක්සේරු වී තිබුණි.

- (ව) ඉකුත් වර්ෂය තුළ විකාශය වූ ටෙලි නාට්‍ය 02 කට අදාළව රු.1,945,000ක් ඉකුත් වර්ෂයට අදාළ දේශීය වැඩසටහන් මිලදී ගැනීමේ පිරිවැය තුළ හඳුනා ගැනීම වෙනුවට, සමාලෝචිත වර්ෂයේ දේශීය වැඩසටහන් මිලදී ගැනීමේ පිරිවැය යටතේ හඳුනාගැනීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි. තවද සමාලෝචිත වර්ෂයේ උපචිත වියදම් ගිණුමට හර කළ යුතු රු.5,655,000 ක් සමාලෝචිත වර්ෂයේ දේශීය වැඩසටහන් මිලදී ගැනීමේ පිරිවැය ගිණුමට හර කිරීම තුළින් උපචිත වියදම් එම වටිනාකමින් වැඩියෙන් ද සමාලෝචිත වර්ෂයේ ලාභය එම වටිනාකමින් අඩුවෙන්ද දක්වා තිබුණි.
- (ජ) සමාලෝචිත වර්ෂයේ විකාශය වූ ටෙලි නාට්‍යය දෙකක You tube නැරඹුම් ආදායමට අනුව නිෂ්පාදකයන් වෙත පිළිවෙලින් ගෙවිය යුතු රු.990,000ක් හා රු.605,000ක් දේශීය වැඩසටහන් මිලදී ගැනීමේ පිරිවැය යටතේ හඳුනා නොගැනීම සහ ටෙලි නාට්‍යයක නාට්‍ය කොටස් සඳහා ගෙවිය යුතු පිරිවැය රු.125,000ක් දේශීය වැඩසටහන් මිලදී ගැනීමේ පිරිවැයට අඩුවෙන් හඳුනා ගැනීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය රු.1,720,000කින් අධිකක්සේරු වී උපචිත වියදම් එම වටිනාකමින් අවතක්සේරු වී තිබුණි.
- (උ) 2024 වර්ෂයේ අවසන් දිනට උපචිත දේශීය වැඩසටහන් මිලදී ගැනීමේ වියදම නිවැරදිව හඳුනා නොගැනීම හේතුවෙන් ඊට අදාළ රු.1,460,500ක අධි වෙන්කිරීම සමාලෝචිත වර්ෂයේ ලාභයට ගැලපීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන්ද රඳවාගත් ඉපයීම් එම ප්‍රමාණයෙන් අඩුවෙන්ද දක්වා තිබුණි.
- (ඩ) ස්වාධීන රූපවාහිනී සේවයේ සර්වර් (Server)හි වාර්ෂික නඩත්තු කටයුතු සඳහා ගෙවා තිබූ රු.4,339,000 ක් වූ මුදල වියදමක් ලෙස හඳුනාගත යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට නොපියවූ අත්තිකාරම් ලෙස ජංගම වත්කම් තුළ දක්වා තිබීම හේතුවෙන් ජංගම වත්කම් හා වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් අධිකක්සේරු වී තිබුණි.
- (න) 2011 වර්ෂයේ මිල දී ගෙන තිබුණු රු.1,037,763 ක් වටිනා ඉංග්‍රීසි චිත්‍රපට 12ක් අස්පාශ්‍ය වත්කම් ලෙස ගිණුම්ගත කරනු වෙනුවට ඉදිරියට කරනලද ගෙවීම් ක් ලෙස ගිණුම්ගත කර තිබුණි. ඒ හේතුවෙන් අස්පාශ්‍ය වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් හා ඉදිරියට කරනලද ගෙවීම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම්වල දක්වා තිබුණි.
- (ඳ) PEO TV සම්බන්ධතාවය වෙනුවෙන් වැනල් පවත්වාගෙන යාමේ හා HD Encorder කුළියට අදාළව ගනුදෙනු සටහන් කිරීමේදී වැරදි ලෙස රු.6,881,000 කින් ප්‍රතිචෙළඳ ණයගැතියන් හර කර වෙළඳ ණයගැතියන් බැර කර තිබුණි. ඒ හේතුවෙන් එම ප්‍රමාණයෙන් ප්‍රතිචෙළඳ ණයගැතියන් වැඩියෙන්ද වෙළඳ ණයගැතියන් අඩුවෙන්ද දක්වා තිබුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වාගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 සමාගමේ 2025 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු.

මෙම විගණන වාර්තාවේ දිනට පෙර මා ලබාගත් සමාගමේ 2025 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මගේ විගණන වාර්තාවේ ඇතුළත් නොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්නෙන් අදහස් වේ. මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආවරණය නොකරන අතර මම ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතිකවීමක් හෝ මතයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මගේ විගණනයට අදාළව, මගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේදී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න සලකා බැලීමයි.

මෙම විගණන වාර්තාවේ දිනට පෙර මා ලබාගත් අනෙකුත් තොරතුරු මත හා මා විසින් කරන ලද කාර්යයන් මත පදනම්ව, මෙම අනෙකුත් තොරතුරු ප්‍රමාණාත්මක වශයෙන් වැරදි ලෙස දක්වා ඇති බව මම නිගමනය කරන්නේ නම්, එම කරුණ මා විසින් වාර්තා කිරීමට අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් මට වාර්තා කිරීමට කිසිවක් නැත.

1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සහ ඊට අදාළ විගණන සාක්ෂි ලබාගැනීමට අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- සමාගම අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. මාගේ නිගමනය පදනම් වී ඇත්තේ මාගේ විගණන වාර්තාවේ දිනය දක්වා ලබාගත් සාක්ෂි මතය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරමි.

2. වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2007 අංක 07 දරණ සමාගම් පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

2.1.1 මාගේ වාර්තාවේ තත්ත්වාගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, 2007 අංක 07 දරණ සමාගම් පනතේ 163 (2) වගන්තියේ සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, විගණනය සඳහා අදාළ වන සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා සමාගම පවත්වාගෙන ගොස් තිබුණි.

2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

2.1.3 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මාගේ වාර්තාවේ තත්ත්වාගණනය කළ මතය සඳහා පදනම කොටසේ (ආ),(ඇ)(ඉ), (ඌ),(ඔ),(ඔ),(න),(ප) හි දක්වා ඇති නිරීක්ෂණයන් හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සමාගම සම්බන්ධවී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.

2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.

2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ බලතල , කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.

2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව

3. වෙනත් කරුණු

(අ) සමාලෝචිත වර්ෂයේ සමාගමෙහි මුළු වාණිජ ණයගැති ශේෂය රු.955,134,982 ක් වූ අතර ඉන් රු.342,688,749 ක් හෙවත් සියයට 35ක් වර්ෂ 01 ක් ඉක්මවූ ණයගැති ශේෂ වලින් සමන්විත විය. ඉන් රු.219,243,472 ක් හෙවත් සියයට 22 ක් ස්වාධීන රුපවාහිනී සේවයේ අවුරුදු පහ ඉක්මවූ ණයගැති ශේෂ වලින් සමන්විත වූ අතර සමාලෝචිත වර්ෂයේ ප්‍රතිවෙළඳ ණයගැති වටිනාකම වන රු.35,705,603 ක ශේෂයෙන් සියයට 73 ක් හෙවත් රු. 26,102,280 ක් වසර පහ ඉක්මවූ ණය ගැති ශේෂ වලින් සමන්විත වී තිබුණි.එහෙත් එම වසර 05 ඉක්මවූ ණයගැති ශේෂ අයකර ගැනීමට සමාගම කටයුතු කර නොතිබුණි.

(ආ) අදාළ මුදල් වර්ෂය සඳහා වන භාණ්ඩ සමීක්ෂණ කටයුතු භෞතිකව අවසන් කිරීම ඉදිරි මුදල් වර්ෂයේ මාර්තු 15 දිනට පෙර සිදුකළ යුතු වුවද සමාලෝචිත වර්ෂය සඳහා වන භාණ්ඩ සමීක්ෂණ කටයුතු 2026 මාර්තු 31 දින වන විටත් අවසන් කර නොතිබුණි.


එල්.එස්.අයි. ජයරත්න
විගණකාධිපති